



කාර්ය සාධන වාර්තාව  
சேயலாற்றுக்கை அறிக்கை  
Performance Report  
2014

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව  
திறைசேரி செயற்பாடுகள் திணைக்களம்  
Department of Treasury Operations

## පටුන

	පිටු අංකය
• දැක්ම	02
• මෙහෙවර	02
1. හැඳින්වීම	03
2. ප්‍රධාන කාර්යයන්	03
3. සංවිධාන ව්‍යුහය	04
4. සේවක සංඛ්‍යා තොරතුරු	05
5. මානව සම්පත් සංවර්ධනය	06
6. මූල්‍ය කාර්ය සාධනය	09
7. භෞතික කාර්ය සාධනය	11
7.1 මුදල් කළමනාකරණය	11
7.2 රාජ්‍ය ණය කළමනාකරණය	20
7.3 විදේශාධාර කළමනාකරණය	24
7.4 රාජ්‍ය ආදායම්	25
7.5 භාණ්ඩාගාර කේවල ගිණුම් පද්ධතිය හා භාණ්ඩාගාර මූල්‍ය කළමනාකරණ පද්ධතිය	28
7.6 ගොවි ද්‍රව්‍ය මිලදී ගැනීමේ සහ විකිණීමේ වක්‍රීය අරමුදල	29

- දැක්ම

රාජ්‍ය අරමුදල් කළමනාකරණයේ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ඨතමයා

බවට පත්වීම

- මෙහෙවර

අරමුදල් ගිණුම්කරණය හා රාජ්‍ය ණය ගිණුම්කරණය පිළිබඳ භාරකාරත්වය දරමින්, රාජ්‍ය වැය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ අරමුදල හා වෙනත් භාණ්ඩාගාර අරමුදල් කාර්යක්ෂමව හා අරපිරිමැස්මෙන් උපයෝගී කර

ගැනීමද, ආදායම් එකතු කිරීම් හා රාජ්‍ය ණය ගැනීම් සම්බන්ධව

සම්බන්ධීකාරකයෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා ද කැපවීම.


# 1. හැඳින්වීම

භාණ්ඩාගාරය තුළ ඒකාබද්ධ අරමුදල යටතේ ක්‍රියාත්මක රාජ්‍ය මුදල් ප්‍රවාහය හා රාජ්‍ය ණය සම්බන්ධයෙන් අදාළ කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අභිලාෂයෙන් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 2004 ජූලි 28 දින ආරම්භ කරන ලදී. මෙම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික අයවැය ලේඛණයේ ඇස්තමේන්තුගත ආදායම් හා වියදම් තත්‍ව මුදල් ගලා ඒම් හා මුදල් ගලායාම් බවට පරිවර්තනය කරගෙන ඒවා කාර්යක්ෂමව හා ඵලදායීව කළමනාකරණය කිරීමට අවශ්‍ය සැලසුම් වාර්ෂිකව, මාසිකව හා දෛනික පදනමින් සකස් කර, ජාතික අයවැය ලේඛණය මගින් පරිකල්පිත රජයේ ප්‍රතිපත්ති සාධනය කර ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරමින් පවතී.

## 2. ප්‍රධාන කාර්යයන්:

- රාජ්‍ය මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීම.
- දේශීය හා විදේශීය වාණිජ ණය ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීම.
- ගෙවීම් පද්ධතිය හරහා භාණ්ඩාගාරයේ අරමුදල් මුදා හැරීම.
- වියදම් ආයතනවල අරමුදල් අවශ්‍යතා තක්සේරු කර ප්‍රමුඛතා මත අරමුදල් නිදහස් කිරීම.
- භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීම.
- රජයේ ණය දීම මගින් ක්‍රියාත්මක වැඩසටහන්වලට අදාළව මූල්‍ය ප්‍රවාහ මෙහෙයවීම.
- බදු ආදායම් ශීර්ෂ 1 ක් හා බදු නොවන ආදායම් ශීර්ෂ 11 ක් යටතේ ආදායම් ඇස්තමේන්තු කිරීම, එකතු කිරීම හා ගිණුම්ගත කිරීම.
- විදේශාධාර ණය හා ප්‍රදාන යටතේ ලැබෙන මුදල් වැය යෝජනා සඳහා පහසුකම් සැලසීම.
- රජයේ ණය ගැනීම් හා ආපසු ගෙවීම් ගිණුම්ගත කිරීම.
- රජයේ බැංකු ගිණුම් හා අග්‍රිම ගිණුම් ආරම්භ කිරීම සඳහා බලය දීම හා අධීක්ෂණය.
- විදේශ ව්‍යාපෘති ගිණුම් තැබීම පිළිබඳව උපදෙස් ලබා දීම, අධීක්ෂණය හා පහසුකම් සැලසීම.

### 3. සංවිධාන ව්‍යුහය



#### 4. සේවක සංඛ්‍යා තොරතුරු

##### 4. (අ) 2014.12.31 දිනට සේවක සංඛ්‍යා තොරතුරු

තනතුර	අනුමත කාර්ය මණ්ඩලය	දැනට සිටින කාර්ය මණ්ඩලය
අධ්‍යක්ෂ ජනරාල්	01	01
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්	02	02
ශ්‍රී.ලං.ග.සේ. I පන්තිය	07	07
ශ්‍රී.ලං.ග.සේ. II / III පන්තිය	09	03
ශ්‍රී.ලං.ප.සේ. III	01	01
පරිපාලන නිලධාරී	01	01
සංවර්ධන නිලධාරී	20	17
රා.ක.ස. I /II/ III පන්තිය	55	49
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර	7	2
රියදුරු	6	6
කා.කා.සේ. I /II/ III පන්තිය	12	11
එකතුව	121	100

**5. මානව සම්පත් සංවර්ධනය**

කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගේ දැනුම සහ අදාළ විෂයයන්හි ප්‍රවීණතාව වර්ධනය කිරීම සඳහා දෙපාර්තමේන්තුව විසින් වැඩපිලිවෙලවල් සකස් කරන ලදී. ඒ යටතේ මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දේශීයව හා විදේශීයව පුහුණු පාඨමාලා සඳහා අවස්ථාව සලසන ලදී.

**5. (අ) දේශීය පුහුණු පාඨමාලා - 2014**

නිලධාරී ගණය	පුහුණු පාඨමාලා ගණන	පුහුණු වූ නිලධාරීන් ගණන	පුහුණුව ලැබූ ක්ෂේත්‍රය	ආයතනය / ස්ථානය
මාණ්ඩලික නිලධාරීන්	01	02	උසස් කළමනාකරණ සංවර්ධන පුහුණු පාඨමාලාව	මිලෝදා ආයතනය
රාජ්‍ය කළමනාකරණ සහකාර	06	02	ආයතන සංග්‍රහයේ විධිවිධාන සහ කාර්ය පරිපාටික රීති පිළිබඳ පුහුණු පාඨමාලාව	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
		02	ශාඛා ප්‍රධානීන් සඳහා වන කළමනාකරණ පුහුණු පාඨමාලාව	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
		03	වෘත්තීය කළමනාකරණ සහකාර පරිච්ඡේදය සඳහා වූ උසස් ඩිප්ලෝමා පාඨමාලාව	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
		01	පරිගණක ධාවන බලපත්‍රය	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
		02	ගිණුම් පොත් ක්‍රමානුකූලව නඩත්තු කිරීම	නිපුණතා සංවර්ධන අරමුදල
		01	ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුහුණු පාඨමාලාව	නිපුණතා සංවර්ධන අරමුදල
සියල්ලන්ටම	01	16	රාජ්‍ය නිලධාරීන් සඳහා දෙමළ භාෂාව පිළිබඳ පුහුණු පාඨමාලාව	දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී

මීට අමතරව දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යමණ්ඩලයේ කණ්ඩායම් හැඟීම සහ ආකල්ප සංවර්ධනය කිරීම පෙරදැරි කරගෙන 2014.11.23 වන දින මතුගම කුකුලේ ගඟ"ලයා ලෙෂර් "ආයතන පරිශ්‍රයේදී එක් දින පුහුණු පාඨමාලාවක් පවත්වන ලදී. මෙහිදී පුද්ගල කාර්යානිවර්ධනය හා පුද්ගල සංවර්ධනය පිළිබඳ පුහුණුවක් මෙහිදී ලබා දෙන ලදී. එය කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ ස්වයං සංවර්ධනයට මෙන්ම එකිනෙකා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇති කිරීමට සහාය විය. මේ සඳහා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 55 දෙනෙකු සහභාගී විය.

මීට අමතරව මාණ්ඩලික නිලධාරීන් 08 දෙනෙකුට විදේශ පුහුණු පාඨමාලා සහ සමුළු සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවිය.

5. (ආ) විදේශීය පුහුණු පාඨමාලා සහ සමුළු සඳහා සහභාගීත්වය - 2014

	පුහුණුව/ සම්මන්ත්‍රණය හෝ සමුළුව	රට	කාල සීමාව	සහභාගී වූ නිලධාරීන් ගණන
1.	ආසියානු කලාපීය ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිසංස්කරණය පිළිබඳ වැඩමුළුව	ජපානය	13.03.2014 – 14.03.2014	01
2.	ණය ව්‍යවසායකත්වය පිළිබඳ වැඩමුළුව	බෙල්ජියම	03.04.2014 – 04.04.2014	01
3.	රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ ආසියා කලාපය සඳහා වන හතරවන වැඩමුළුව	ජෝර්ජියාව	23.04.2014 – 25.04.2014	01
4.	ප්‍රවීණයන් සඳහා වන මූල්‍ය ගැටළු නිරාකරණය පිළිබඳ අන්තර් රාජ්‍ය හත්වන සාක් සමුළුව	තේපාලය	19.05.2014 – 23.05.2014	01
5.	දකුණු ආසියානු රටවල රාජ්‍ය සංවර්ධන පුහුණු නිලධාරීන් සඳහා වන පුහුණු වැඩසටහන	චීනය	06.06.2014 – 26.06.2014	01
6.	ණය කළමනාකරණය හා බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සමුළුව	තායිලන්තය	25.06.2014 – 01.08.2014	01
7.	ණය කළමනාකරණය පිළිබඳ පුහුණු පාඨමාලාව	වියට්නාමය	14.07.2014 – 18.07.2014	01
8.	සංවර්ධනය වෙමින් පවතින රටවල භාණ්ඩාගාර කළමනාකරණය පිළිබඳ වැඩමුළුව	සිංගප්පූරුව	28.07.2014 – 01.08.2014	01
9.	රාජ්‍ය අංශයේ ගිණුම්කරණය පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව මගින් පැවැත් වූ වැඩමුළුව	ඉන්දුනීසියාව	29.09.2014 – 30.09.2014	01
10	ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගිණුම්කරණය හා වාර්තාකරණය පිළිබඳ අන්තර් රාජ්‍ය පුහුණු පාඨමාලාව	ස්විට්සර්ලන්තය	12.10.2014 – 20.10.2014	01

5. (ඇ) චක්‍රලේඛ හා විධිවිධාන

2014 වර්ෂය තුළදී දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් පරිදි චක්‍රලේඛ නිකුත් කරමින් උපදෙස් හා මග පෙන්වීම් ලබා දී ඇත.

දිනය	චක්‍රලේඛ අංකය	විෂයය
2014.06.11	TOD-01-2014	2015 වර්ෂය සඳහා ආදායම් ඇස්තමේන්තු
2014.06.20	TOD-02-2014	2014.06.30 දිනට හිඟ ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම.
2014.10.13	TOD-03-2014	2015 වර්ෂය තුළදී වැටුප්, වැටුප් අත්තිකාරම් සහ විශ්‍රාම වැටුප් ගෙවීම.
2014.11.20	TOD-04-2014	2014 වසර සඳහා මුදල් පොත පියවීම සහ අග්‍රිම ගිණුම් පියවීම.
2014.12.03	TOD-05-2014	2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ සලසා ඇති මූල්‍ය ප්‍රතිපාදන අනුව වියදම් සඳහා අග්‍රිම සීමාවන් නියම කිරීම.
2014.12.23	TOD-03-(1)-2014	2015 ජනවාරි මස විශ්‍රාම වැටුප කලින් ගෙවීම.
2014.12.31	TOD-06-2014	2014.12.31 දිනට හිඟ මුදල් වාර්තා ඉදිරිපත් කිරීම.

## 6. මූල්‍ය කාර්යය සාධනය - 2014

### 6. (අ) පුනරාවර්තන වියදම්

වැය විෂය	කාණ්ඩය/ වැය විෂය/ අයිතමය/ විස්තරය	2013		2014		වැඩි වීම/ අඩු වීම 2013 වියදමට වඩා	වැඩි වීම/ අඩු වීම % 2013 තත්‍ය වියදම
		ඇස්තමේන්තුව	තත්‍ය	ඇස්තමේන්තුව	තත්‍ය		
	<b>පුනරාවර්තන වියදම්</b>	<b>955,300</b>	<b>955,279</b>	<b>3,971,643</b>	<b>3,891,932</b>	<b>2,936,653</b>	<b>307.41</b>
	<b>පුද්ගල පඩිනඩි</b>	<b>37,298</b>	<b>37,289</b>	<b>40,410</b>	<b>40,102</b>	<b>2,813</b>	<b>7.54</b>
1001	වැටුප් හා වේතන	24,251	24,249	24,500	24,214	(35)	(0.14)
1002	අතිකාල සහ නිවාඩු දින වැටුප්	501	500	510	508	8	1.60
1003	වෙනත් දීමනා	12,546	12,540	15,400	15,380	2,840	22.65
	<b>ගමන් වියදම්</b>	<b>1,403</b>	<b>1,397</b>	<b>1,370</b>	<b>1,365</b>	<b>(32)</b>	<b>(2.29)</b>
1101	දේශීය	65	64	70	69	5	7.81
1102	විදේශීය	1,338	1,333	1,300	1,296	(37)	(2.78)
	<b>සැපයීම්</b>	<b>3,474</b>	<b>3,473</b>	<b>3,203</b>	<b>3,198</b>	<b>(275)</b>	<b>(7.92)</b>
1201	ලිපිද්‍රව්‍ය හා කාර්යාලීය අවශ්‍යතා	1,635	1,634	1,010	1,010	(624)	(38.19)
1202	ඉන්ධන	1,771	1,771	2,125	2,120	349	19.71
1203	ආහාරපාන හා නිල ඇඳුම්	68	68	68	68	-	-
	<b>නඩත්තු වියදම්</b>	<b>1,527</b>	<b>1,525</b>	<b>1,278</b>	<b>1,267</b>	<b>(258)</b>	<b>(16.92)</b>
1301	වාහන	1,233	1,232	1,000	992	(240)	(19.48)
1302	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	273	272	210	210	(62)	(22.79)
1303	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	21	21	68	65	44	209.52
	<b>සේවා</b>	<b>2,352</b>	<b>2,350</b>	<b>2,344</b>	<b>2,337</b>	<b>(13)</b>	<b>(0.55)</b>
1401	ප්‍රවාහන	1,012	1,011	860	854	(157)	(15.53)
1402	තැපැල් හා සන්නිවේදන	1,294	1,294	1,410	1,410	116	8.96
1405	වෙනත්	46	45	74	73	28	62.22
	<b>මාරු කිරීම්</b>	<b>909,246</b>	<b>909,245</b>	<b>3,923,038</b>	<b>3,843,663</b>	<b>2,934,418</b>	<b>322.73</b>
1503-01	ලොතරැයි ආදායම් ආපසු ගෙවීම්	498,374	498,373	499,363	420,012	(78,361)	(15.72)
1504	ලංකා බණිජ තෙල් නීතිගත සංස්ථාවට භූමිතෙල් සහනාධාර ලබා දීම	-	-	3,022,775	3,022,775	3,022,775	
1505-01	රාජ්‍ය සේවක රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා රජයේ දායකත්වය	410,000	410,000	400,000	400,000	(10,000)	(2.44)
1506	රජයේ සේවකයින් සඳහා දේපල ණය පොළී	872	872	900	876	4	0.46

6 (ආ) මූලධන වියදම්							
වැය විෂය	කාණ්ඩය/ වැය විෂය/අයිතමය/ විස්තරය	2013		2014		වැඩි වීම/ අඩු වීම 2013 වියදමට වඩා	වැඩි වීම/ අඩු වීම % 2013 තත්‍ය වියදම
		ඇස්තමේන්තුව	තත්‍ය	ඇස්තමේන්තුව	තත්‍ය		
	මූලධන වියදම්	506,800	502,334	6,892	6,460	(495,874)	(98.71)
	මූලධන වත්කම් වල පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම	3,000	1,491	3,242	2,955	1,464	98.19
2001	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	1,100	209	1,300	1,217	1,008	482.30
2002-1	භාණ්ඩාගාර කේවල ගිණුම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම	1,000	981	1,000	812	(169)	(17.23)
2002-2	වෙනත්	100	98	142	140	42	42.86
2003	වාහන	800	203	800	786	583	287.19
	මූලධන වත්කම් අත්පත් කර ගැනීම	3,200	271	3,000	2,999	2,728	1,006.64
2102	ගෘහභාණ්ඩ හා කාර්යාලීය උපකරණ	3,200	271	3,000	2,999	2,728	1,006.64
	මූල්‍ය වත්කම් අත්පත් කර ගැනීම	500,000	500,000	-	-	(500,000)	(100.00)
2302-05	ණය දීම - ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේ වක්‍රීය අරමුදල	500,000	500,000	-	-	(500,000)	(100.00)
	මානව සම්පත් සංවර්ධනය	600	572	650	506	(66)	(11.54)
2401	දැනුම වර්ධනය හා ආයතනික සංවර්ධනය	600	572	650	506	(66)	(11.54)

## 7. භෞතික කාර්යසාධනය

### 7.1 මුදල් කළමනාකරණය

#### 7.1.1 භාණ්ඩාගාර මුදල් ප්‍රවාහ කළමනාකරණය

රාජ්‍ය මූල්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම, අයවැය ප්‍රතිපත්ති ඉලක්ක සපුරාලීම සහ ණය ගැනීමේ පිරිවැය අවම කිරීම යන අරමුණු තහවුරු කර ගැනීම සඳහා 2014 වර්ෂය තුළදී භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ඵලදායී මූල්‍ය සැලසුම්කරණ සහ කළමනාකරණ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මූලික වගකීම වන්නේ ප්‍රමුඛතාවය පදනම් කරගෙන නිසි වේලාවට වියදම් දරණ ආයතන වෙත (රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන) මුදල් නිදහස් කිරීමයි. ලබා ගත හැකි ද්‍රවශීල මුදල් වලට වඩා මුදල් සඳහා ඉල්ලුම සැම විටම වැඩි බව දෙපාර්තමේන්තුවේ අත්දැකීම විය. එම නිසා එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල අවශ්‍යතාවන් වඩාත් නිවැරදිව තක්සේරු කර වාර්ෂික අයවැය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවූත් මුදල් නිදහස් කිරීම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අතරින් එක් සුවිශේෂ වගකීමක් විය.

මේ අයුරින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් 2014 වර්ෂය තුළදී ක්‍රියාත්මක කරන ලද කළමනාකරණ උපක්‍රම, ණය ඒකරාශී වීම මගින් ඇතිවන්නාවූ ණය නැවත නිකුත් කිරීමේ අවදානම හා එමගින් දේශීය පොළී අනුපාතය මත ඇතිවිය හැකි පීඩනය මග හරවා ගැනීමට මහත් සේ ඉවහල් විනි. මෙම ක්‍රියාවලිය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් මාසික ක්‍රියාකාරී මුදල් සැලැස්මක්, පුරෝකථනය කරන ලද සමස්ථ මුදල් ගලා ඒම, මුදල් ප්‍රවාහ ගලා යාමේ සීමාවන් හා ණය ගැනීම් වල කාලයන් මත පදනම්ව පිළියෙල කරන ලදී. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විසර්ජන පනතට අනුකූලව පුරෝකථනය කරන ලද මුදල් ගලා ඒම් සහ ගලා යාම් හා සැලසුම්කරන ලද ණය ගැනීම්ද ඇතුළත් වාර්ෂික මුදල් ප්‍රවාහ ප්‍රකාශය අනුව එක් එක් මාසය සඳහා මාසික මුදල් ප්‍රවාහයන් පිළියෙල කරන ලදී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හා සුරා බදු දෙපාර්තමේන්තුව විසින් සපයන ලද ඇස්තමේන්තු ගත ආදායම් විස්තර හා පසුගිය මාසවල හැසිරීම් රටාවන් අනුව පිළියෙල කරන ලද බදු සහ බදු නොවන ආදායම් වියදම් වල විස්තර සැලකිල්ලට ගැනීමෙන් මෙම වාර්ෂික හා මාසික මුදල් ප්‍රවාහ ප්‍රකාශයන් පිළියෙල කරන ලදී. ක්‍රියාකාරී මාසික මුදල් ප්‍රවාහය දිනපතා යාවත්කාලීන කිරීම තුලින්, වියදම් ක්‍රමවත් පාලනය කිරීම හා ආදායම් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ ගැනීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 2014 වසරේදී මනා දායකත්වයක් ලබා දී ඇත.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නිරන්තර අධීක්ෂණයකට ලක්කිරීම තුලින් අවශ්‍ය අවස්ථාවන්හිදී එම ප්‍රතිපත්තීන් හි කාලීන වෙනස්කම් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසේ. මෙය අපේක්ෂිත ප්‍රතිඵල ලබා කර ගැනීමටද මනා පිටුවහලකි. වාර්ෂික අයවැය ප්‍රතිපත්ති ඉලක්ක සපුරා ගැනීමේදී ක්‍රියාත්මක කරනු ලබන මුදල් කළමනාකරණ ක්‍රියාවලියේදී අවශ්‍ය කාලීන උපදෙස් හා තීරණ ගැනීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් 2014 වර්ෂය තුළදී ද මුදල් ප්‍රවාහ රැස්වීම් 4 ක් පවත්වන ලදී. ප්‍රධාන ආදායම් උපයන දෙපාර්තමේන්තු වන දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු යන දෙපාර්තමේන්තු වල ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ භාණ්ඩාගාරයේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සෙසු මාණ්ඩලික නිලධාරීන් මේ සඳහා සහභාගී වන ලදී.

වෙනත් වසර වලදී මෙන්ම 2014 වසරේදී ද අයවැය ලේඛනයේ ලැබීම් හා ගෙවීම් අතර පරතරය පියවා ගැනීම රාජ්‍ය ණය ගැනීම් වලින් සිදු කෙරිණි. 2014 වසර ණය ගැනීම් සිදුකිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට මහත් අභියෝගාත්මක වසරක් විය. රාජ්‍ය ආදායම් ඉලක්කයන් වෙත ලගා වීමේ දුෂ්කරතාවයන් හා ණය පොලී ඉහල යාම මත වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා එක්ව එම සියළු අභියෝගයන් සාර්ථකව ජය ගැනීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට මෙම වසරේදී හැකියාව ලැබිණි. එම අභියෝගයන් අතර,

1. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තු මත අපේක්ෂා කළ ආර්ථික ඉලක්කයන්ට පටහැනි නොවන සේ භාණ්ඩාගාර මූල්‍ය ප්‍රවාහය කළමනාකරණය කිරීම.
2. වර්ෂය තුළ රාජ්‍ය ආයෝජනයන් හැකිතාක් සැලසුම් කරන ලද පරිදි සිදු කිරීම.
3. පෞද්ගලික අංශයේ ණය අවශ්‍යතාවයන්ට බාධා නොවන අයුරින් දේශීය මූල්‍ය සම්පත් රාජ්‍ය අයෝජන සඳහා ලබා ගැනීම.
4. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොලෙහි අඩු පිරිවැය ණය ලබා ගැනීම් සඳහා අවශ්‍ය අවස්ථාවලදී අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම.
5. වාර්ෂික රාජ්‍ය ආයෝජන ඉලක්කයන් සපුරාගත හැකි වන පරිදි මාසික දේශීය ණය කළමනාකරණ කමිටු රැස්වීම් වලදී ණය ගැනීම් ප්‍රමාණ නිර්දේශ කර යැවීම.


7.1.2 භාණ්ඩාගාර මුදල් ලැබීම්

වගුව 7.1 (අ) ආදායම් එකතු කිරීම් - 2014

(රු. මිලියන)

	ඇස්තමේන්තුව	තත්‍ය	වෙනස %
බදු ආදායම්	1,158,000	987,712	85
බදු නොවන ආදායම්	92,261	97,237	105
ප්‍රදාන	13,701	2,495	18
මුළු එකතුව	1,263,962	1,087,444	86

රූපසටහන 7.1 (අ) ඇස්තමේන්තුගත සහ තත්‍ය ආදායම් 2014




වගුව 7.1(ආ) ආදායම් එකතු කිරීම් - 2009 සිට 2014 දක්වා

(රු. මිලියන)

	2009	2010	2011	2012	2013	2014
බදු ආදායම	596,762	721,818	795,696	833,520	920,225	987,712
බදු නොවන ආදායම	68,142	72,122	86,586	124,359	102,447	97,237
ප්‍රදාන	8,054	5,319	3,267	3,171	2,307	2,495

රූපසටහන 7.1(ආ) රාජ්‍ය ආදායමේ ස්වරූපය 2009-2014



ඉහත 7.1 (අ) වගුවෙන් හා 7.1 (ආ) රූපසටහනෙන් පෙනීයුම් කරන ආකාරයට, 2014 වර්ෂය තුළ ඇස්තමේන්තු ගත ආදායමෙන් 86% ක ප්‍රමාණයක ආදායමක් එකතු කර ගෙන ඇත. මෙය ඇස්තමේන්තු ගත බදු ආදායමින් 85% ක ප්‍රතිශතයකින්ද ඇස්තමේන්තුගත බදු නොවන ආදායම් වලින් 105% ක ප්‍රතිශතයකින්ද ඇස්තමේන්තු ගත ප්‍රදාන වලින් 18% ප්‍රතිශතයකින්ද සමන්විත වේ.

ආදායම් ලැබීම් සුපරීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීම හේතුවෙන් 2014 වසරේ භාණ්ඩාගාර මුළු බදු මුදල් ලැබීම් රු. මිලියන 987,712 ක් වූ අතර එය 2013 වසරේ එකතු කරන ලද ආදායම වන රු. මිලියන 920,225 හා සැසඳීමේදී 7% ක වැඩිවීමකි. බදු ආදායම වැඩිවීමට ප්‍රධාන හේතුවක් වූයේ එකතු කල අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු සහ වාහන ආනයන බදු මගින් ලබා ගන්නා ලද ආදායම් වර්ධනයයි. බහු පාර්ශවික මූලාශ්‍ර වලින් ලැබූ ප්‍රදාන වැඩි වීම හේතුවෙන් විදේශ ප්‍රදානයන් රුපියල් මිලියන 2,495 ක් දක්වා 8% කින් වැඩි විය. මේ අනුව 2014 වසරේ මුළු ආදායමින් 91% ක් බදු ආදායමින්ද, ඉතිරි 9% ක් බදු නොවන ආදායමෙන් හා ප්‍රදාන මගින් ලැබී ඇත.

**7.1.3 භාණ්ඩාගාර මුදල් නිදහස් කිරීම**

ප්‍රාග්ධන වියදම් අවශ්‍ය මට්ටමේ පවත්වාගෙන යාමේ රජයේ ප්‍රයත්නයට දායකත්වයක් සපයමින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 2014 වසරේදී සිය මුදල් ප්‍රවාහයේ අග්‍රිම නිදහස් කිරීම් කරන ලදී.

මෙහිදී එක් අභියෝගයක් වූයේ ණය ගැනීම් වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ද ඇතුළුව රජයේ පුනරාවර්ථන වියදම් සහ රජයේ ආදායම සමකිරීමයි. පහත 7.1 (ඇ) වගුවෙන් පෙන්නුම් කරනු ලබන්නේ එක් එක් කාර්යයන් සඳහා අක්මුදල් නිදහස් කරන ලද ආකාරයයි.

**වගුව :-7.1(ඇ) වියදම් වර්ග අනුව මුදල් බෙදාහැරීම**

(රු. මිලියන)

	2013	2014
පුද්ගල පඩිනඩි සඳහා	425,448	475,752
විශ්‍රාම වැටුප් සඳහා	116,591	121,603
සමෘද්ධි / පොහොර සහනාධාර සඳහා	28,091	46,797
පුනරාවර්තන වියදම්	159,896	235,910
පොලී ගෙවීම් සඳහා	469,928	449,826
ණය ආපසු ගෙවීම්	709,956	627,045
ප්‍රාග්ධන වියදම් සඳහා	267,039	377,569

පුනරාවර්ථන වියදම් සඳහා සඳහා අක්මුදල් නිදහස් කිරීම 2014 වසරේදී රුපියල් මිලියන 1,329,888 ක් වූ අතර එය 2013 වසරට සාපේක්ෂව 11% ක වැඩිවීමකි.


**7.1.4 මුදල් සීමාවන් හා නිදහස් කිරීම් වල සංයුතීන්**

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මුදල් කළමනාකරණ අංශය අංශ පහකට වෙන් කර ගෙන ඇති අතර , ඒ අනුව නිදහස් කිරීම් කරනු ලැබේ එම අංශ පහ වනුයේ ,

1. යටිතල පහසුකම් සංවර්ධන අංශය ( IDS)
2. මානව සම්පත් කළමනාකරණ අංශය ( HRD)
3. මුර්ත ආර්ථික හා මූල්‍ය අංශය ( REF)
4. ආරක්ෂක අංශය (DEF)
5. රාජ්‍ය පාලන අංශය (GOV) යි.

2014 රාජ්‍ය ආයෝජන වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 377,569 ක මුදලක් භාණ්ඩාගාර මුදල් ප්‍රවාහය තුළින් සපයා දී ඇත. මෙම මුදල් සැපයීමේදී රටේ මාර්ග පද්ධතිය ප්‍රවාහන සේවා පුළුල් කිරීම , මානව සම්පත් සංවර්ධනය , ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩ සටහන් , වරාය , වාරිමාර්ග , කෘෂිකාර්මික , බලශක්ති , අධ්‍යාපන සෞඛ්‍ය , ජලසම්පාදන යන අංශයන්හි රාජ්‍ය ආයෝජනයන් සඳහා මුදල් නිදහස් කිරීම් සිදුකර ඇත.

**රූප සටහන 7.1 (ඇ) වාර්ෂික මුදල් සීමාවන් සහ වාර්ෂික මුදල් නිදහස් කිරීම් - 2014**



**වගුව 7.1(ඇ) වාර්ෂික මුදල් සීමාවන් සහ වාර්ෂික මුදල් නිදහස් කිරීම් - 2014**

(රු. මිලියන)

	යටිතල පහසුකම්	මානව සම්පත්	මුද්‍රිත ආර්ථික	ආරක්ෂක	රාජ්‍ය පාලන
සීමාව	164,225	225,056	190,327	331,947	497,734
නිදහස් කිරීම	96,431	208,814	143,396	310,505	391,075
නිදහස් කිරීමේ ප්‍රතිශතය	59%	93%	75%	94%	79%

7.1 (ඇ) වගුව මඟින් පෙන්වනු ලබන ආකාරයට සෑම අංශයක් වෙනුවෙන්ම ප්‍රමාණවත් ලෙස මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු 2014 වසරේදී කටයුතු කර ඇත. මෙහිදී මානව සම්පත් සංවර්ධන සහ ආරක්ෂක අංශ සඳහා 93% කට වැඩි මුදල් ප්‍රමාණයක් නිදහස් කිරීමක් සිදු කර ඇත. රාජ්‍ය පාලන, මුද්‍රිත ආර්ථික හා යටිතල පහසුකම් අංශ සඳහා පිළිවලින් 79% ,75% හා 59% ලෙස මුදල් නිදහස් කර ඇත.


7.1 (ඇ) රූප සටහන මඟින් වාර්ෂික අක්මුදල් සීමාවන්ට සාපේක්ෂව, මුදල් නිදහස් කර ඇති ආකාරය විදහා දැක්වේ.

වගුව 7.1(ඉ) එක් එක් අංශයන් සඳහා පුනරාවර්ථන හා ප්‍රාග්ධන වියදම් හා මුදල් සීමාව


(රු.මිලියන)

අංශය	පුනරාවර්තන වියදම්			ප්‍රාග්ධන වියදම්(රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් හැර)		
	මුදල් සීමාව	මුදල් නිදහස් කිරීම	%	මුදල් සීමාව	මුදල් නිදහස් කිරීම	%
යටිතල පහසුකම්	26,924	20,718	77	135,872	75,458	56
මානව සම්පත්	161,217	158,171	98	61,629	49,131	80
මුද්‍රිත ආර්ථික	91,039	74,767	82	96,522	68,224	71
ආරක්ෂක	291,821	278,699	96	36,266	28,905	82
රාජ්‍ය පාලන	375,428	309,043	82	120,768	81,531	68
<b>එකතුව</b>	<b>945,710</b>	<b>841,398</b>	<b>89</b>	<b>450,191</b>	<b>303,249</b>	<b>67</b>

රූප සටහන 7.1 (ඇ) රජයේ පුනරාවර්තන වියදම් සඳහා මුදල් සීමාවන් හා නිදහස් කිරීම් 2014



රූප සටහන 7.1 (ඉ) රජයේ ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් සීමාවන් හා නිදහස් කිරීම් 2014









7.1 (ඉ) වගුවේ හා 7.1 (ඇ) රූපසටහනේ දැක්වෙන පරිදි වියදම් දරන ආයතන වල පුනරාවර්තන වියදම් සඳහා වන මුදල් අවශ්‍යතාවයන් සතුටුදායක මට්ටමින් නිදහස් කර ඇත. එය වාර්ෂික අයවැය පදනම් කරගෙන සකස් කරන ලද මුළු මුදල් අවශ්‍යතා සීමාවෙන් 89% ක ප්‍රතිශතයකි. රජයේ පුනරාවර්තන වියදම් සඳහා මුදල් නිදහස් කිරීමේදී මානව සම්පත් සංවර්ධන හා ආරක්ෂක අංශ සඳහා 98% කට නොඅඩු ප්‍රතිශතයකින් මුදල් නිදහස් කර ඇත.

පසුගිය වර්ෂයේ 65% ක් වූ ප්‍රාග්ධන වියදම් හා සැසඳීමේදී රජයේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් සීමාවෙන් 67% ක් දක්වා මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරයට හැකිවිය. වැඩිම මුදල් නිදහස් කිරීම වන 82% ප්‍රමාණය ආරක්ෂක අංශය වෙත ලබා දී ඇත.

**7.1.5 අක්මුදල් සීමාවන් හා තත්‍ය මුදල් නිදහස් කිරීම සම්බන්ධ ආංශික සංයුතියන්**

අයවැය සකස් කරන අවස්ථාවේදී ආර්ථිකයේ වැදගත් අංශ සඳහා සම්පත් වෙන් කිරීමේදී ප්‍රමුඛතාවයන් දෙනු ලැබේ. මහා භාණ්ඩාගාරයේ අයවැය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය වශයෙන් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මුදල් නිදහස් කිරීමේදී එම වැදගත්කම හා ප්‍රමුඛතාවයන් විශේෂ කොට සලකනු ලැබේ. ඒ අනුව 7.1 (ඊ) රූපසටහනේ මගින් දැක්වෙන ආංශික සංයුතීන් අනුව රජයේ පුනරාවර්තන වියදම් , රජයේ ප්‍රාග්ධන වියදම් , රජයේ නිලධාරීන්ට අත්තිකාරම් සඳහා 2014 වසරේ මුදල් නිදහස් කිරීම සිදුකර ඇත.

**රූපසටහන 7.1 (ඊ) ආංශික සංයුතිය අනුව අරමුදල් සීමා සහ අරමුදල් නිදහස් කිරීම**



## 7.2. රාජ්‍ය ණය කළමනාකරණය – 2014

### 7.2.1 රාජ්‍ය ණය වැඩසටහන – 2014

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් වාර්ෂික විසර්ජන පනතේ ප්‍රතිපාදන මගින් දළ ණය ගැනීමේ සීමාව වාර්ෂිකව තීරණය කරනු ලබයි. ඒ අනුව 2013 අංක 36 දරන විසර්ජන පනත යටතේ 2014 වර්ෂයේ සම්පත් පරතරය පියවීම සඳහා රුපියල් බිලියන 1,278 ක දළ ණය සීමාවක් සලසා ඇත. එහෙත් පසුව රාජ්‍ය ව්‍යාපාරයන්හි ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුච්ච ගත කිරීම සඳහා නිකුත් කරන ලද බැඳුම්කරයන්හි වටිනාකම ගිණුම්ගත කිරීම සඳහා 2014 අංක 47 දරණ සංශෝධිත පනත මගින් මෙම ණය සීමාව රුපියල් බිලියන 1,478 තෙක් ඉහළ දමා ඇත.

2014 වර්ෂය තුළ සම්පත් පරතරය මූල්‍යනය කිරීම උදෙසා රජය වැඩි වශයෙන් දේශීය මූල්‍යන ප්‍රභවයන් වෙත නැඹුරු වී ඇත. ඒ අනුව 2013 වර්ෂය තුළදී විදේශිකයින් වෙත රුපියල් අගයෙන් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ද ඇතුළත්ව රුපියල් බිලියන 1,001.9 ක මුදලක් දේශීය ණය ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා ලදී. එය 2013 වසරේ පැවති සියයට 87.75 ක් වූ දේශීය ණයට සාපේක්ෂව 2014 වසරේදී 70.34 ක් තෙක් අඩු වී ඇත. ඉතිරි සියයට 29.66 නිරූපනය කරමින් රුපියල් බිලියන 422.5 ක මුදලක් විදේශීය ණය ප්‍රභවයන්ගෙන් රැස්කරන ලදී.

රජයේ ප්‍රධාන ණය කළමනාකරණ උපක්‍රමයක් වූ සුදුසු පරිනත කාලයක් සහිතව අවම පිරිවැයක් යටතේ ණය ගැනීම තහවුරු කරමින් ඉහල පිරිවැයක් සහිත කෙටිකාලීන සුරැකුම්පත් වෙනුවට දිගුකාලීන පරිනත කාලයක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව දේශීය ණයගැනීම් වැඩි කොටසක්, එනම් රුපියල් බිලියන 857.6 ක ප්‍රමාණයක් භාණ්ඩාගාර බැඳුම්කර වලින් සමන්විත වන අතර එය 2013 වර්ෂයේ පැවති රුපියල් බිලියන 802.4 ට සාපේක්ෂව සියයට 6.9 ක වැඩිවීමකි.

2013 වර්ෂයේ දී පැවති රුපියල් බිලියන 237.9 ට සාපේක්ෂව 2014 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපද ඩොලර් අගයෙන් නිකුත් කරන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මාර්ගයෙන් රුපියල් බිලියන 95.5 ක් ලබාගන්නා ලදී. මෙය සියයට 60 ක විශාල අඩුවීමක් නිරූපණය කරන අතර 2014 වසරේදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ ද පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 74.78 කින්, එනම් රුපියල් බිලියන 46.78 සිට රුපියල් බිලියන 11.8 දක්වා අඩුවී ඇත.

වගුව 7.2.(අ) ණය ගැනීම් සඳහා අනුමත සීමා සහ එම සීමා භාවිතය (රු.මිලියන)


අයිතමය	2013		2014	
	අනුමත සීමා	භාවිතය	අනුමත සීමා	භාවිතය
දළ ණය ගැනීම්	1,303,000	1,286,013	1,478,000	1,442,506
දේශීය	1,069,000	1,102,696	1,146,500	1,001,968
විදේශීය	234,000	183,317	331,500	422,538
සමස්ත මූල්‍යනය	1,303,000	1,286,013	1,478,000	1,424,506

මූලාශ්‍ර : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව

**7.2.2 ශුද්ධ දේශීය මූල්‍යනය**

2014 වර්ෂයේ සමස්ථ අයවැය හිඟය රුපියල් බිලියන 591.2 ක් වූ අතර එයින් සියයට 64 ක් එනම් රුපියල් බිලියන 379 ක් ශුද්ධ දේශීය ණය මගින් මූල්‍යනය කරන ලදී.

රජයේ ණය ගනුදෙනු කළ හැකි ණය උපකරණ භාවිතා කිරීමේ උපයාමාර්ගයන්ට අනුගත වෙමින් ගනුදෙනු කළ හැකි ණය උපකරණ භාවිතයෙන් ගනුදෙනු කළ නොහැකි ණය ආපසු ගෙවීම් රුපියල් බිලියන 37.5 ක් ඇතුළත්ව අයවැය හිඟය මූල්‍යනය සඳහා ලබා ගන්නා ලද මළ ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 416.2 ක් විය. 2014 වර්ෂයේ රුපියල් බිලියන 379 ක් වූ මුළු ශුද්ධ දේශීය මූල්‍යනය ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර



බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආදී ගනුදෙනු කළ හැකි ණය උපකරණ වලින් සමන්විත වේ. විදේශීය ආයෝජකයින් විසින් භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරන ලද රුපියල් බිලියන 15 හැර, ගනුදෙනු කළ හැකි උපකරණ මාර්ගයන්ගෙන් ලබා ගන්නා ලද මුළු ණය වලින් සියයට 97.5 ක් එනම් රුපියල් බිලියන 369.1 ක් භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබා ගන්නා ලදී.

භාණ්ඩාගාර බිල්පත් වලින් ශුද්ධ ණය ගැනීම රුපියල් බිලියන 26.1 ක් වන අතර එය ශුද්ධ දේශීය මූල්‍යනයෙන් සියයට 6.9 ක් නිරූපනය කරයි. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් ශුද්ධ ණය ගැනීම රුපියල් බිලියන 140.3 සිට රුපියල් බිලියන 21.0 දක්වා පහත වැටී ඇත. එය ශුද්ධ දේශීය මූල්‍යනයෙන් සියයට 5.5 ක් නිරූපනය කරයි. එමෙන්ම රුපියල් බිලියන 37.5 ක් වූ ගනුදෙනු කළ නොහැකි ණය ආපසු ගෙවීම 2014 වසර තුළ දී සිදු වී ඇත.

**7.2.3.1 නොපියවූ දේශීය ණය**

2014 වර්ෂය අවසානයට පැවති නොපියවූ මුළු දේශීය ණය ප්‍රමාණයෙන් භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් පිළිවෙලින් සියයට 66.4 ක් හා සියයට 16.2 ක් වූ අතර ශේෂය ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ( සියයට 9.1 ක්), ශ්‍රී ලංකා මහ බැංකු තාවකාලික අත්තිකාරම් (සියයට 3.4 ක්) රුපියල් ණය (සියයට 1.3ක්) සහ වෙනත් ණය ගැනීම් (සියයට 3.6 ක්) මගින් සමන්විත වේ.

මුළු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය 2013 වර්ෂයට සාපේක්ෂව 2014 වර්ෂය තුළදී රුපියල් බිලියන 2,844.0 තෙක් සියයට 15.9 කින් ඉහල ගොස් ඇති අතර භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 694.8 තෙක් සියයට 0.7 කින් 2013 වර්ෂයට සාපේක්ෂව පහළ ගොස් ඇත. මුළු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය 2014 වර්ෂය තුළදී රුපියල් බිලියන 391 තෙක් සියයට 5.9 කින් ඉහළ ගොස් ඇත.

**7.2.3.2 දේශීය ණය කල්පිරීමේ ව්‍යුහය**

2014 වර්ෂය අවසාන වන විට මැදි කාලයේ සිට දිගු කාලය තෙක් වූ වසරකට වැඩි කාලයකදී කල්පිරෙන ණය ප්‍රමාණය මුළු දේශීය ණය ප්‍රමාණයෙන් සියයට 78 ක් එනම් රුපියල් බිලියන 3,336.6 ක් වූ අතර එය 2013 වර්ෂයේ පැවති රුපියල් බිලියන 2,923.7 ක් වූ ප්‍රමාණය සියයට 76.3 ට සාපේක්ෂව වර්ධනයකි.

මැදි කාලයේ සිට දිගු කාලය තෙක් ණය වලින් සියයට 85.2 ක් එනම් රුපියල් බිලියන 2844.5ක් භාණ්ඩාගාර බැඳුම්කර වලින් සමන්විත විය. ශේෂය ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (සියයට 11.7ක්) රුපියල් ණය (සියයට 1.7 ක්) සහ අනෙකුත් ණය (සියයට 1.4)කින් ද සමන්විත විය. මෙසේ මැදි කාලයේ සිට දිගු කාලය තෙක් ණය උපකරණ කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් 2014 වර්ෂයේදී රජයට එහි ඵලදා වක්‍රය පුළුල් කිරීමට හැකි විය.

2014 වර්ෂය අවසාන වන විට පැවති නොපියවූ සමස්ත ණය ප්‍රමාණයෙන් වසරකට වඩා අඩු කාලයක දී කල් පිරෙන කෙටි කාලීන ණය ප්‍රමාණය රුපියල් බිලියන 941.2 ක් විය. මෙය 2013 වර්ෂයේ පැවති රුපියල් බිලියන 909.2 ට සාපේක්ෂව රුපියල් බිලියන 32ක ඉහළ යාමකි. භාණ්ඩාගාර බිල්පත් මුළු කෙටි කාලීන ණය ස්කන්ධයෙන් සියයට 73.8 ක ප්‍රතිශතයක් දරමින් තව දුරටත් එහි පුමුඛ ස්ථානය හිමි කරගෙන සිටී.

රජයේ මධ්‍ය කාලීන ණය කළමනාකරණ උපායමාර්ගයන්ට අනුගත වෙමින් දිගු කාලීන පරිනතියක් සහිත සුරැකුම්පත් නිකුත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දේශීය ණය වල කල්පිරීමේ සාමාන්‍ය කාලය 2013 වර්ෂයේ පැවැති වසර 4.8ට සාපේක්ෂව 2014 වර්ෂයේ 5.74 තෙක් ඉහළ ගොස් ඇත.

වගුව 7.2.(ආ) දේශීය ණය කල්පිරීමේ ව්‍යුහය 2014 අවසානයට (රු.මිලියන)

කල් පිරෙන වසර	උපකරණ				එකතුව	කල්පිරෙන ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් % ලෙස
	භාණ්ඩාගාර බිල්පත්	භාණ්ඩාගාර බැඳුම්කර	රුපියල් ණය	ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර		
2015	750,267	511,705	31,430	93,774	1,387,176	31
2016	-	299,986	-	78,252	378,238	8
2017	-	380,764	-	59,824	440,588	10
2018	-	474,309	-	157,267	631,576	14
2019	-	294,512	-	1,966	296,478	7
2020	-	82,303	-	-	82,303	2
2021	-	86,902	-	-	86,902	2
2022	-	183,062	-	-	183,062	4
2023	-	76,994	24,088	-	101,082	2

2024	-	63,581	-	-	63,581	1
2025	-	15,487	-	-	15,487	0
2026	-	111,636	-	-	111,636	2
2028	-	187,355	-	-	187,355	4
2029	-	99,612	-	-	99,612	2
2032	-	134,365	-	-	134,365	3
2033	-	144,977	-	-	144,977	3
2034	-	77,859	-	-	77,859	2
2043	-	33,809	-	-	33,809	1
2044	-	82,508	-	-	82,508	2
<b>Total</b>	<b>750,267</b>	<b>3,341,727</b>	<b>55,518</b>	<b>391,083</b>	<b>4,538,594</b>	<b>100</b>

**7.2.3.3 දේශීය ණය සේවා ගෙවීම්**

2013 වර්ෂයේ ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 850.7 ට සාපේක්ෂව 2014 වර්ෂයේ ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 777.5ක් වේ. මෙය ණය ආපසු ගෙවීම් රුපියල් බිලියන 449.6 (සියයට 57.8)කින් සහ පොළී ගෙවීම් රුපියල් බිලියන 327.9 (සියයට 42.2) කින් සමන්විත වේ. පෙර වර්ෂයට සාපේක්ෂව 2014 වසරේදී ණය ආපසු ගෙවීම් හා පොළී ගෙවීම් පිළිවෙලින් රුපියල් බිලියන 46.5 කින් හා රුපියල් බිලියන 26.8 කින් වර්ධනය වී ඇත.

සමස්ත දේශීය ණය සේවා ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 2013 වර්ෂයේ පැවති සියයට 9.8 සිට 2014 වර්ෂයේදී සියයට 7.9 දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි. දේශීය පොළී ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 4.1 සිට සියයට 3.4 දක්වා පහළ ගොස් ඇති අතර දේශීය ණය ආපසු ගෙවීම් පෙර වර්ෂයේ පැවති සියයට 5.7 සියයට 4.6 දක්වා අඩු වී ඇත. දේශීය ණය සේවා ගෙවීම් සමස්ත රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් වශයෙන් පෙර වර්ෂයේ පැවති සියයට 74.8 ට සාපේක්ෂව සියයට 65.1 දක්වා පහළ ගොස් ඇත.

වගුව 7.2.(ඇ) දේශීය ණය සේවාකරණ ගෙවීම් (රු.මිලියන)

වර්ෂය	ණය ආපසු ගෙවීම්	පොළී ගෙවීම්	එකතුව
2005	203,347	113,164	316,511
2006	247,536	133,787	381,323
2007	252,165	161,370	413,535
2008	258,720	182,198	440,918
2009	401,296	273,977	675,273
2010	389,672	297,127	686,799
2011	439,894	288,134	728,028
2012	415,441	317,659	733,100
2013	496,042	354,706	850,748
2014	449,554	327,934	777,488

මූලාශ්‍ර : භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව

### 7.3 විදේශාධාර කළමනාකරණය

ප්‍රතිපූර්ණය කළ හැකි විදේශාධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා අග්‍රිම මුදල් නිදහස් කිරීම ව්‍යාපෘතිවල බැංකු ගිණුම්වලට සෘජුවම හෝ එම ව්‍යාපෘති අයත්වන අමාත්‍යාංශ හරහා සිදු කරනු ලැබේ. 2014 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ප්‍රතිපූර්ණය කළ හැකි විදේශාධාර යටතේ රුපියල් මිලියන 2,714 ක මුදලක් නිදහස් කර ඇති අතර රුපියල් මිලියන 1,607 ක වටිනාකමකින් යුක්ත ද්‍රව්‍ය හා උපකරණ ලැබීම්වලට අමතරව විදේශාධාර මූල්‍ය ප්‍රදාන වශයෙන් රුපියල් මිලියන 7,808 ක මුදලක් රජයට ලැබී ඇත.

ණය ප්‍රදායක ආයතන ශ්‍රී ලංකාවට සෘජුව ලබා දෙන අරමුදල් ලබා ගැනීම පහසුවනු පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අග්‍රිම අරමුදල් ගිණුම් පවත්වාගෙන යනු ලැබේ. 2014 වසර තුළදී මෙවැනි ගිණුම් 09 ක් අළුතින් ආරම්භ කිරීමට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර, 2014 වසර අවසාන වන විට වසර තුළ ක්‍රියාත්මක වූ එවැනි ගිණුම් සංඛ්‍යාව 103 කි. මෙම ගිණුම්වලට 2014 වසර තුළදී ණය ප්‍රදායක ආයතනවලින් රුපියල් මිලියන 39,240 ක මුදලක් ලැබී ඇත.

## 7.4 රාජ්‍ය ආදායම්

### 7.4.1 ආදායම් රැස්කිරීම

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් බදු ආදායම් ශීර්ෂ 01 ක් හා බදු නොවන ආදායම් ශීර්ෂ 11 ක් සම්බන්ධ ආදායම් ගණන් දීමේ නිලධාරියා ලෙස කටයුතු කරයි. සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළදී රුපියල් බිලියන 178.5 ක් වූ ඇස්තමේන්තු ගත රජයේ මුළු බදු නොවන ආදායමෙන් 30% ක් වන රුපියල් බිලියන 54 ක මුදලක් බදු නොවන ආදායම් ලෙසද රුපියල් බිලියන 32 ක මුදලක් බදු ආදායම් ශීර්ෂය යටතේද අයකර ගැනීමට ඇස්තමේන්තු කරන ලදී. ඒ අනුව බදු නොවන ආදායම ලෙස රුපියල් බිලියන 56.9 ක් සහ බදු ආදායම ලෙස රුපියල් බිලියන 31.3 ක මුදලක් 2014 වර්ෂය තුළදී ගිණුම්ගත කිරීමට කටයුතු කරන ලදී.

වගුව 7.4 (අ) : දෙපාර්තමේන්තුව මගින් ගිණුම් ගත කරන ලද බදු නොවන සහ බදු ආදායම් 2013-2014 (රුපියල් මිලියන)

ආදායම් විස්තරය	2013		2014	
	ඇස්තමේන්තුව	රැස්කිරීම	ඇස්තමේන්තුව	රැස්කිරීම
<b>බදු නොවන ආදායම්</b>				
රජයේ ගොඩනැගිලි කුලී	612.0	620.8	650.0	641.7
අනෙකුත් කල්බදු කුලී	80.0	62.1	3,120.0	3,509.9
උපණය සඳහා පොලී	8,167.0	8,178.8	8,425.0	6,757.8
වෙනත් පොලී ආදායම්	1,610.0	1,485.0	1,475.0	1,220.1
දෙපාර්තමේන්තු විකුණුම්	125.0	108.1	100.0	98.7
විවිධ පරිපාලනාත්මක ගාස්තු	7,000.0	7,497.1	8,000.0	2,851.6
දඩ හා රාජසන්තක කිරීම්	6,000.0	2,274.4	3,000.0	2,735.8
අනෙකුත් ලැබීම්	4,000.0	11,430.2	12,000.0	4,705.3
අනෙකුත් වර්ථන පැවරීම්	2,200.0	2,172.6	2,200.0	1,867.9
ප්‍රාග්ධන වත්කම් විකිණීම	800.0	280.2	300.0	17,604.3
ණය ආපසු අයකිරීම	16,825.0	15,968.5	14,750.0	14,892.3
<b>එකතුව</b>	<b>47,419.0</b>	<b>50,077.8</b>	<b>54,020.0</b>	<b>56,885.4</b>
<b>බදු ආදායම්</b>				
විදුලි සංදේශන බද්ද	26,795.0	24,445.2	32,000.0	31,351.4
<b>එකතුව</b>	<b>26,795.0</b>	<b>24,445.2</b>	<b>32,000.0</b>	<b>31,351.4</b>
<b>මුළු ආදායම</b>	<b>74,214.0</b>	<b>74,523.0</b>	<b>86,020.0</b>	<b>88,236.8</b>

බදු සහ බදු නොවන ආදායම් ප්‍රභවය හැරුණුකොට විදේශ ප්‍රදාන යටතේ වන ආදායම් ප්‍රභවය සම්බන්ධව ආදායම් ගණන් දීමේ නිලධාරියා ලෙසද කටයුතු කරන භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් යටතේ 2013 වර්ෂයේ එකතු කර ගිණුම් ගත කරන ලද රුපියල් බිලියන 15.8ක මුදලට සාපේක්ෂව 2014 වර්ෂය තුළදී රැස්කර ඇත්තේ රුපියල් බිලියන 9.4ක මුදලකි.

#### 7.4.2 උප ණය වාරික මුදල් සහ පොලිය

රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා උපයෝගීවන අංගයක් වන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ යෙදී සිටින රාජ්‍ය ව්‍යවසායන් වෙත විදේශ ණය ප්‍රදානය කරනු ලබන ආයතනයන් වෙතින් ලබා ගන්නා ණය මුදල් රජය වඩාත් පහසු කොන්දේසි යටතේ ණය වශයෙන් ප්‍රදානය කරනු ලබයි. මෙසේ උප ණය වශයෙන් ප්‍රදානය කරනු ලබන ණය මුදල් සම්බන්ධ ණය වාරික හා පොලී ආදායම් රැස් කිරීමේ වගකීම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති නමුත් එක් කාර්යයක් වේ. මේ සම්බන්ධව මාසිකව යාවත්කාලීන කරනු ලබන තොරතුරු පද්ධතියක් දෙපාර්තමේන්තුව මගින් පවත්වා ගෙන යනු ලැබේ.

2014 වර්ෂය තුළ රුපියල් බිලියන 20.3 ක මුදලක් උප ණය ලෙස නිදහස් කර ඇති අතර, රුපියල් බිලියන 14.9 ක මුදලක් ණය වාරික ලෙස ආපසු අයකර ගැනීමට දෙපාර්තමේන්තුවට හැකි විය. මීට අමතරව උප ණය වාරික පොලී ආදායම වශයෙන් රුපියල් බිලියන 6.8 ක මුදලක්ද අයකර ගෙන ඇත.


2014 වර්ෂය අවසාන වන විට උප ණය ශේෂය රුපියල් බිලියන 208 ක්වූ අතර රාජ්‍ය ව්‍යාපාර, වාණිජ බැංකු, සංවර්ධන බැංකු, ග්‍රාමීය සංවර්ධන බැංකු ඇතුළු විවිධ රාජ්‍ය ආයතන 56 ක් වෙත මෙම උප ණය මුදල් ලබාදී තිබේ. ලෝක බැංකුව (World Bank), ආසියානු සංවර්ධන බැංකුව(ADB), ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) වැනි ජාත්‍යන්තර ණය දෙන ආයතන මෙම උපණය මුදල් ප්‍රදානය සඳහා විවිධ සහන කොන්දේසි මත ණය මුදල් සපයා තිබේ.

#### 7.4.3 භාණ්ඩාගාර ඇපකර

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රධාන වශයෙන් සිය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගැනීම මෙන්ම වාණිජ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන අරමුදල් දේශීය හා විදේශීය මූල්‍යායතන වෙතින් සම්පාදනය කර ගැනීමේදී ඒ සඳහා අවශ්‍ය වන භාණ්ඩාගාර ඇපකර, 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ සහ 2013 අංක 15 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතින් සංශෝධිත විධිවිධානවලට යටත්ව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට කටයුතු කරනු ලබයි.

2014 වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 55.6 ක් වටිනා භාණ්ඩාගාර ඇපකර ප්‍රමාණයක් නිකුත් කර තිබුණි. මේ ආකාරයට නිකුත් කර ඇති භාණ්ඩාගාර ඇපකර වලින් 47.05% ක් නිකුත් කර ඇත්තේ විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය වෙත කරනු ලබන ආයෝජනයන් ආවරණය කිරීම සඳහා වේ.

වගුව 7.4.(ආ) : භාණ්ඩාගාර ඇපකරවල ආංශික සංයුතිය 2014



**7.4.4 දේපල ණය ඇපකර අරමුදල**

සෑම රජයේ සේවකයෙකු වෙතම නිවාසයක් හිමිකර ගැනීමට අවස්ථාව සලසමින් 2005 අය වැය යෝජනා අනුව රාජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක කරනු ලැබූ ණය යෝජනා ක්‍රමය සහ ඒ හා සමගාමීව ක්‍රියාත්මක කරන ලද දේපල ණය ඇපකර අරමුදල, එසේ ණය ලබාගත් නිලධාරියෙකු මියයාම හෝ පූර්ණ අකර්මණ්‍යතාවයට පත්වීම හෝ වෛද්‍ය හේතූන් මත විශ්‍රාමයාම හේතුවෙන් ගෙවීමට නොහැකිවන අවස්ථාවලදී එම හිඟ ණය මුදල් පියවීමේ අරමුණින් භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ස්ථාපනය කරන ලද්දකි. ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කරවල රු. 916,231,000 ක මූලික ආයෝජනයක් සහිතව යටෝක්ත අරමුදල 2005.08.05 දින ස්ථාපනය කරන ලදී.

ඒ අනුව 2005.04.26 දිනැති අංක 122 දරණ අයවැය වකුලේඛයේ විධිවිධාන පරිදි 2005 අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වීම නිසා අදාළ රජයේ සේවකයා විසින් ණය සුරැකුම් ලෙස බැංකුව වෙත ඉදිරිපත් කර ඇති වත්කම් තම යැපෙන්නන් වෙත නිදහස් කරනු ලබන බැවින් මේ මගින් රාජ්‍ය සේවකයන් වෙත සැපයෙන සේවය අතිමහත් ය.

වගුව 7.4.(ඇ) හිඟ ණය ශේෂ පියවීම් (2012 – 2014)

වර්ෂය	2012	2013	2014
මිය ගිය/පුණ් අකර්මණ්‍ය වූ/ වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැන්වූ නිලධාරීන් සංඛ්‍යාව	63	78	46
පියවන ලද මුළු ණය මුදල රු. මිලියන	47.1	59.7	32.4

මෙම අරමුදල ආරම්භයේ සිට 2014.12.31 දින දක්වා රාජ්‍ය නිලධාරීන් 362 දෙනෙකු වෙනුවෙන් රු.257,764,219.25 ක මුදලක් අදාළ රාජ්‍ය බැංකු වෙත ණය මුදල් පියවීම සඳහා ගෙවා තිබේ. මෙම අරමුදල කාර්යක්ෂමව කළමනාකරණය කිරීම තුලින් ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ අභිවාද්ධිය සඳහා වන තවත් සහනයක් ක්‍රියාත්මක කිරීමට රජයට සහය විය හැකි වෙනැයි දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

## 7.5 භාණ්ඩාගාර කේවල ගිණුම් පද්ධතිය හා භාණ්ඩාගාර මූල්‍ය කළමනාකරණ පද්ධතිය

රජයේ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සතුව පවතින ද්‍රවශීල මුදල් පාලනය හා ඵලදායී කළමනාකරණය සඳහා නිසි බැංකු පද්ධතියක අවශ්‍යතාවය ප්‍රධාන සාධකයකි. දිවයිනේ බැංකු පද්ධතිය ජාලගතව සම්බන්ධ වීමත් සමග රාජ්‍ය මුදල් කළමනාකරණයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වඩාත් වැඩි දියුණු කල හැකි රාජ්‍ය අරමුදල් කළමනාකරණ ක්‍රියාවලිය තුළ වැදගත් වන භාණ්ඩාගාර කේවල ගිණුම් ක්‍රමය 2007 දී භාණ්ඩාගාරය මගින් හඳුන්වා දෙන ලදී. ඒකාබද්ධ අරමුදල යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල බැංකු ගිණුම් ක්‍රියාත්මක කිරීම භාණ්ඩාගාර කේවල ගිණුම් පද්ධතිය යටතට ගැනීම හේතුවෙන් බැංකු කටයුතු සාපේක්ෂව සහ ආර්ථිකමය වශයෙන් ඵලදායීව සිදු කිරීමටත්, බැංකු අයිරා හා ඒ මත දැරීමට සිදුවන පොලී වියදමද සාපේක්ෂව අඩුකර ගැනීමටත් හැකි විය.

භාණ්ඩාගාර මෙහෙයුම් පද්ධතිය මගින් ලබාගත යුතු වන මූල්‍ය කළමනාකරණ තොරතුරු අවශ්‍යතාවන් සපුරාගත හැකි වන පරිදි හා පද්ධතිය පරිශීලනය කරන්නන්ට භාවිතය වඩාත් පහසු වන ලෙස දෙපාර්තමේන්තුව තුළ පවත්වාගෙන යනු ලැබූ ගිණුම් පද්ධතිය හා භාණ්ඩාගාර මූල්‍ය කළමනාකරණ පද්ධතිය 2008 වර්ෂයේදී හඳුන්වාදෙනු ලැබූ අතර 2014 වර්ෂයේදී පද්ධතියේ ඵලදායීතාවය තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් එය යාවත්කාලීන කරනු ලැබිණි. මෙම පද්ධතිය තුලින්ම අවශ්‍ය කළමනාකරණ තොරතුරු කාලීනව ලබාගත හැකි වීම දෙපාර්තමේන්තුවේ දෛනික මූල්‍ය කළමනාකරණ තීරණ ගැනීමේහිලා වඩාත් ඵලදායීව ඉවහල් වේ. මෙමගින් ඒකාබද්ධ අරමුදලට අයත් සියළු ගණුදෙනු, ලැබීම හා ගෙවීම් සිදු කල හැකි අතර, දිනය අවසානයේදී මුදල් තත්වය පිළිබඳ සමස්ත ඇගයීමක් සඳහා අවශ්‍ය තොරතුරු සපයයි.

**7.6 ගොවි ද්‍රව්‍ය මිලදී ගැනීමේ සහ විකිනීමේ වක්‍රීය අරමුදල**

2006 වර්ෂයේ අයවැය යෝජනා අනුව වී සහ සහල් මිලට ගැනීම සඳහා ගබඩා පහසුකම් සහ අලෙවිකරණ ජාලයක් ඇති කිරීම සඳහා පිහිටුවා ඇති මෙම වක්‍රීය අරමුදල එය 2014 වර්ෂය තුළද ක්‍රියාත්මක විය.

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව 2014 වර්ෂය තුළදී රු.මි.227.46ක අරමුදල් ප්‍රමාණයක් සමුපකාර සමිති මිලදී ගැනීමේ ජාලය හරහා වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ලබා දී ඇත. කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ඉල්ලුම් කරන ලද අරමුදල් ප්‍රමාණය 87% කින් අඩු වී ඇත. ඒ සඳහා අම්පාර, මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල ඇතුළු ප්‍රධාන වී වගා කරන දිස්ත්‍රික්ක 13ක යල සහ මහ කන්න දෙකේදීම පැවති නියඟය ප්‍රධාන වශයෙන් බල පා ඇත.

**වගුව 7.6 (අ) 2014/2015 වර්ෂ වලදී යල සහ මහ කන්න තුළ වී මිලදී ගැනීම සඳහා අරමුදල් නිදහස් කිරීම**

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/ ආයතනය	2013			2014		
	යල	මහ	එකතුව	යල	මහ	එකතුව
අම්පාර	30.00	175.00	205.00		13.76	13.76
අනුරාධපුර	100.00	50.00	150.00			-
මඩකලපුව			-		80.00	80.00
හම්බන්තොට	200.00	150.00	350.00			-
යාපනය	22.00	-	22.00	20.00		20.00
කිලිනොච්චිය	25.00	-	25.00	25.00		25.00
මන්නාරම	30.00	-	30.00			-
මොණරාගල	30.00	-	30.00	10.00		10.00
පොළොන්නරුව	275.00	240.00	515.00	13.70		13.70
ත්‍රිකුණාමලය	12.00	25.00	37.00			-
මුලතිව්			-	50.00		50.00
වව්නියාව	150.00	-	150.00	15.00		15.00
වී අලෙවි මණ්ඩලය	250.00	-	250.00			-
<b>එකතුව</b>	<b>1,124.00</b>	<b>640.00</b>	<b>1,764.00</b>	<b>133.70</b>	<b>93.76</b>	<b>227.46</b>

වර්ෂය තුළදී රු.මි. 1,632.4 ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් නැවත අයකර ගැනීමට දෙපාර්තමේන්තුවට හැකි විය. මෙය පසුගිය වර්ෂයට සාපේක්ෂව 70% ක වර්ධනයක් පෙන්නවයි.

වගුව 7.6 (ආ) 2014 වර්ෂයේ ව්‍යය අරමුදලේ ක්‍රියාකාරීත්වය

රු. මි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය/ ආයතනය	2014.01.01 දිනට ආරම්භක ශේෂය	2014 වර්ෂය තුළ අරමුදල් නිදහස් කිරීම්	2014 වර්ෂයේ අරමුදල් පියවීම්			2014.12.31 දිනට අවසන් ශේෂය
			පෙර වර්ෂයේ හිඟ ශේෂ පියවීම්	2014 අරමුදල් නිදහස් කිරීම් වල පියවීම්	අරමුදල් පියවීම් මුළු එකතුව	
වී අලෙවි මණ්ඩලය	2,250.00	-	195.45	-	195.45	2,054.55
සමූපකාර සංවර්ධන දෙපා:	5.65	-	-	-	-	5.65
වෙළෙඳ හා වාණිජ දෙපා:	64.69	-	0.60	-	0.60	64.09
අම්පාර	368.83	13.765	307.66	0.57	308.23	74.37
අනුරාධපුර	264.59	-	182.92	-	182.92	81.67
මන්නාරම	50.10	-	50.10	-	50.10	-
ත්‍රිකුණාමලය	37.00	-	37.00	-	37.00	-
හම්බන්තොට	355.80	-	4.07	-	4.07	351.73
මඩකලපුව	-	80.000	-	66.58	66.58	13.42
මොණරාගල	4.09	10.000	4.09	4.00	8.09	6.00
පොළොන්නරුව	552.99	13.700	492.24	13.70	505.94	60.75
පුත්තලම	20.00	-	-	-	-	20.00
වවුනියාව	141.75	15.000	141.75	3.71	145.46	11.29
මුලතිව්	45.00	50.000	45.00	-	45.00	50.00
කිලිනොච්චිය	35.40	25.000	35.40	5.65	41.05	19.35
යාපනය	22.00	20.000	22.00	20.00	42.00	-
<b>එකතුව</b>	<b>4,217.88</b>	<b>227.46</b>	<b>1,518.27</b>	<b>114.21</b>	<b>1,632.48</b>	<b>2,812.86</b>